

1.1 තත්වගණනය කළ මතය

සීමාසහිත ශ්‍රී ලංකා එන්ටර්ප්‍රයිස් (පුද්ගලික) සමාගමේ (“සමාගම”) හි 2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන සහ සමාගමේ හා එහි පරිපාලනයන්හි (“සමූහය”) ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන, 2019 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ විස්තීරණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරන ප්‍රතිපත්තිවලින් සමන්විත ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, සමාගමේ හා සමූහයේ 2019 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා ගිණුම්කරන ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිත යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාර්ෂවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරන ප්‍රමිතවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිනිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සමාගම අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සමාගම ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමූහයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, සමූහයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ සමූහය නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යාම අවශ්‍ය කෙරේ.

1.4 විගණන විෂය පථය

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන වංචා හා වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබා දීම සහ මාගේ මතය ඇතුළත් විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදුකිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් ඇතිවිය හැකි අතර, මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි බලපෑමක් විය හැකිබව අපේක්ෂා කෙරේ.

මා විසින් වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය කරන ලදී. තවද,

- වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගේ අවදානම් හඳුනාගැනීමේදී හා තක්සේරු කිරීමේදී අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීමෙන් වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවන්නා වූ අවදානම් මඟහරවා ගැනීමට, ප්‍රමාණවත් සහ සුදුසු විගණන සාක්ෂි ලබා ගැනීම මාගේ මතයට පදනම් වේ. වරදක් නිසා සිදුවන බලපෑමට වඩා වංචාවක් හේතුවෙන් සිදුකරන ලද ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයක් හඳුනා නොගැනීම මඟින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන අතර දුස්සන්ධානය, ව්‍යාජ ලේඛන සැකසීම, වේතනාන්විත මඟහැරීම හෝ අභ්‍යන්තර පාලනයන් මඟහැරීම වංචාවක් ඇතිවීමට හේතු වේ.
- අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීම පිනිස සමාගම සහ සමූහය අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්නා ලද නමුත්, අභ්‍යන්තර පාලනයේ ස්ඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි.
- කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය සහ යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල හා සම්බන්ධිත හෙළිදරව් කිරීම්වල සාධාරණත්වය ඇගයීම.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමූහයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව් කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව් කිරීම ප්‍රමාණවත් නොවෙන්නේ නම් මාගේ මතය විකරණය කළයුතු වේ. මාගේ නිගමනයන් විගණකගේ වාර්තාවේ දිනය දක්වා ලබා ගන්නා ලද විගණන සාක්ෂි මත පදනම් වේ. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත සමූහයේ අඛණ්ඩ පැවැත්ම අවසන් විය හැක.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සමාගමේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පටිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පටිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව,
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සමාගමේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සමාගම ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව සමාගම කටයුතු කර ඇති බව, සහ
- සමාගම සතු සම්පත් සකසුරුහම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාල සීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර ඇති බව.

1.5 මූල්‍ය ප්‍රකාශන

1.5.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූල නොවීම

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

අදාළ ප්‍රමිතයේ යොමුව සමඟ අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>(අ) මූල්‍ය උපකරණ අනාවරණය පිළිබඳ ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතියේ (SLFRS 07) 08 වන ඡේදයට අනුව එක් එක් මූල්‍ය වත්කම් හා වගකීම්වල එක් එක් කාණ්ඩයේ ඉදිරියට ගෙන යන වටිනාකම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ හෝ සටහන් මගින් අනාවරණය කර යුතු අතර ප්‍රමිතියේ 31 හා 33 ඡේදයන්ට අනුව, අවදානම් කාලයට නිරාවරණය වීම හා ඒවා පැන නගින ආකාරය සම්බන්ධයෙන් වාර්තාකරණ කාලපරිච්ඡේදය අවසානයේදී සමාගම නිරාවරණය වන මූල්‍ය මෙවලමේ පැන නගින අවදානම් ස්වභාවය සහ ප්‍රමාණය තක්සේරු කිරීමට අවශ්‍ය තොරතුරු අනාවරණය කළ යුතුය. කෙසේ වුවත්, ආයතනය විසින් අවශ්‍ය අනාවරණය කිරීම් ලබා දී නොමැත.</p>	<p>2020 සිට ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව අදාළ අනාවරණයන් එකතු කිරීමේ මෙම හොඳම භාවිතයන් පිළිපැදීමට අපි අවශ්‍ය කටයුතු කරන්නෙමු.</p>	<p>ගිණුම්කරණ ප්‍රමිතියේ විධිවිධාන පිළිපැදිය යුතුය.</p>
<p>(ආ) ගනුදෙනුකරුවන් සමඟ ගිවිසුම් සඳහා ආදායම් පිළිබඳ ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතියේ (SLFRS 15) 01 වන ඡේදයට අනුව ආදායමේ ස්වභාවය, ප්‍රමාණය, වේලාව සහ අවිනිෂ්චිතතාවය සහ මුදල් ප්‍රවාහයන් පිළිබඳ මූල්‍ය ප්‍රකාශන භාවිතා කරන්නන්ට ප්‍රයෝජනවත් තොරතුරු වාර්තා කිරීමට සමාගම අදාළ වේ. කෙසේ වෙතත්, මෙම ප්‍රමිතියට අනුව සමාගම විසින් ආදායම් හඳුනාගෙන නොමැත.</p>	<p>එම</p>	<p>ගිණුම්කරණ ප්‍රමිතියේ විධිවිධාන පිළිපැදිය යුතුය.</p>

- | | | | |
|-----|--|----|---|
| (ඇ) | මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම පිළිබඳ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතියේ (LKAS 01) 79 වන ඡේදයට අනුව මූල්‍ය ප්‍රකාශනවල සංචිතවල ස්වභාවය සහ අරමුණ සමාගම විසින් අනාවරණය කර නොතිබුණි. | එම | ගිණුම්කරණ ප්‍රමිතියේ විධිවිධාන පිළිපැදිය යුතුය. |
| (ඈ) | මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම පිළිබඳ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතියේ (LKAS 01) 113 වන ඡේදයට අනුව සමාගම මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ සහ ලාභය හෝ අලාභය සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශයේ, සහ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයේ සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ සටහන්වල ඇති ඕනෑම අදාළ තොරතුරුවලට එක් එක් අයිතමය සඳහා හරස් යොමු සටහන් කළ යුතුය. කෙසේවෙතත්, ස්ථාවර තැන්පතු, විලම්භිත බදු වත්කම්, විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ වගකීම් සහ ආදායම් බදු ප්‍රතිපාදන වැනි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ අයිතමයන්ට හරස් යොමු ලබා දී නොමැත. | එම | ගිණුම්කරණ ප්‍රමිතියේ විධිවිධාන පිළිපැදිය යුතුය. |
| (ඉ) | මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම පිළිබඳ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතියේ (LKAS 01) 117 වන ඡේදයට අනුව මූල්‍ය ප්‍රකාශනයන් අවබෝධ කර ගැනීම සඳහා අදාළ වන වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සමාගම විසින් අනාවරණය කරනු ඇත. LKAS 39 වෙනුවට SLFRs 09 ආදේශ කර ඇතත්, මූල්‍ය වත්කම් පිළිබඳ ප්‍රතිපත්තිය SLFRs 09 අනුකූල නොවන අතර අස්පෘශ්‍ය වත්කම් සඳහා ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ මීටර් ආවරණ කර්මාන්ත ශාලාවේ කෙටිගෙන යන වැඩ ආයතනය විසින් අනාවරණය කර නොතිබුණි. | එම | ගිණුම්කරණ ප්‍රමිතියේ විධිවිධාන පිළිපැදිය යුතුය. |
| (ඊ) | තොග පිළිබඳ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතියේ (LKAS 02) 37 වන ඡේදයට අනුව විවිධ තොග වර්ගීකරණයන්හි ඇති ඉදිරියට ගෙන යන වටිනාකම් පිළිබඳ තොරතුරු සමාගම විසින් අනාවරණය කර නොතිබුණු අතර මෙම වත්කම්වල වෙනස්වීම් ප්‍රමාණය මූල්‍ය ප්‍රකාශන භාවිතා කරන්නන් හට ප්‍රයෝජනවත් වේ. | එම | ගිණුම්කරණ ප්‍රමිතියේ විධිවිධාන පිළිපැදිය යුතුය. |
| (උ) | ආදායම් බදු පිළිබඳ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතියේ (LKAS 12) 80 (අ) ඡේදයට අනුව මූල්‍ය ප්‍රකාශනවල සටහනේ ආදායම් බදු වියදම් අනාවරණය කර නොමැත. | එම | ගිණුම්කරණ ප්‍රමිතියේ විධිවිධාන පිළිපැදිය යුතුය. |
| (ඌ) | සේවක ප්‍රතිලාභ පිළිබඳ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතියේ (LKAS 19) 57 වන ඡේදයට අනුව අර්ථ දක්වා ඇති ප්‍රතිලාභ වගකීම ප්‍රක්ෂේපිත ඒකක ණය ක්‍රමයෙන් මැනිය යුතුය. කෙසේ වෙතත්, ප්‍රමිතියට පටහැනිව, අර්ථ දක්වා ඇති ප්‍රතිලාභ | එම | ගිණුම්කරණ ප්‍රමිතියේ විධිවිධාන පිළිපැදිය යුතුය. |

බැඳීම සියලුම සේවකයන්ගේ මූල්‍ය වර්ෂයේ අවසාන මාසයේ අර්ධ මාසික වැටුප මත පදනම්ව ගණනය කර ඇත.

- (එ) සේවක ප්‍රතිලාභ පිළිබඳ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතියේ (LKAS 19) 140 සහ 141 වන ඡේදයන්ට අනුව, පොලී පිරිවැය, වර්තමාන සේවා පිරිවැය, අතීත සේවා පිරිවැය යනාදිය සහ වර්තමාන සේවා පිරිවැය සඳහා ලාභය හා අලාභය හඳුනාගෙන ඇති මුළු වියදම, පොලී පිරිවැය, ආයුගණක ලාභ හෝ අලාභ, අතීත සේවා පිරිවැය යනාදිය පෙත්වමින් වර්තමාන වටිනාකමෙහි ආරම්භක හා අවසාන ශේෂයන් හි සැසඳුම් සමාගම විසින් අනාවරණය කළ යුතුය. කෙසේ වෙතත්, මූල්‍ය ප්‍රකාශනවල අවශ්‍ය අනාවරණයන් සමාගම විසින් ඉදිරිපත් කර නොමැත. තවද, අනාගත බැඳීම් අවදානම අවම කිරීම සඳහා සමාගමට කිසියම් සැලැස්මක් ඇති බවට කිසිදු ඇගවීමක් නොමැත.
- (ඒ) සම්බන්ධිත පාර්ශව අනාවරණය කිරීම් පිළිබඳ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතියේ (LKAS 24) 17 වන ඡේදයට අනුව ප්‍රධාන කළමනාකරණ නිලධාරීන්ගේ වන්දි මුදල සම්පූර්ණයෙන් සහ එක් එක් කෙටිකාලීන සේවක ප්‍රතිලාභ, පශ්චාත් රැකියා ප්‍රතිලාභ, වෙනත් දිගු කාලීන ප්‍රතිලාභ, සමාජික කිරීමේ ප්‍රතිලාභ, කොටස් පදනම් කරගත් ගෙවීම් ආයතනය විසින් අනාවරණය කළ යුතුය. කෙසේ වෙතත්, ප්‍රධාන කළමනාකරණ නිලධාරීන්ගේ වන්දි අනාවරණය කර නොතිබුණි. තවද, සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල සම්බන්ධිත පාර්ශවයන් පිළිබඳව සවිස්තරාත්මක අනාවරණය කිරීම් කර නොමැත.

1.5.2 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

විගණන නිරීක්ෂණ	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>(අ) 2006 අංක 13 දරණ ආර්ථික සේවා ගාස්තු පනතේ 2 (2) වගන්තිය (සංශෝධිත පරිදි), ආයතනික පිරිවැටුම කාර්තුවකට රු.මිලියන 12.5 ඉක්මවා ඇති (කාර්තුවක සීමාව) අතර ආර්ථික සේවා ගාස්තු සඳහා වගකිව යුතුය. සමාගමේ පිරිවැටුම රු.මිලියන 396 (මුළු පිරිවැටුම) විය. එහෙත්, සමාගම</p>	<p>ශ්‍රී ලංකා එන්ටර්ප්‍රයිස් (පුද්ගලික) සමාගම ආර්ථික සේවා ගාස්තු යටතේ ලියාපදිංචි වී නොමැති අතර අනාගතයේදී අවශ්‍ය පරිදි කටයුතු කරනු ඇත.</p>	<p>ESC පනතේ විධිවිධානවලට අනුකූල විය යුතුය.</p>

2019 වර්ෂය සඳහා ආර්ථික සේවා ගාස්තු ගෙවා නොතිබූ අතර එබැවින් ESC වගකීම රු.1,983,064 කින් උභයගුණනය වී ඇත.

- (ආ) සමාගමේ කාර්ය මණ්ඩලය කිසිදු කළමනාකරණයේ අදහස් දැක්වීම් කළමනාකරණ ගාස්තුවක් අය කළා දී නොමැත. උප සමාගම් යනු වෙනම ආයතන වන අතර ගිණුම් ඒ අනුව තබා ගත යුතුය. නොකර අනුබද්ධ සමාගම්වල පරිපාලන කටයුතු වල නිරත වී ඇත. එබැවින් සමූහයේ කාර්ය මණ්ඩල වියදම් රු.24,847,325 ක් වන අතර සමාගමේ වියදම් වැරදි ලෙස අය කර ඇත.
- (ඇ) මුදල් හා මුදල් සමාන දෑ හි සංයුතිය කළමනාකරණයේ අදහස් දැක්වීම් සටහන් සමඟ මූල්‍ය ප්‍රකාශනයේ දක්වා නොමැත. ලබා දී නොමැත. අනාවරණය කළ යුතුය. එබැවින්, මුදල් ශේෂය සහ බැංකු ශේෂයන් වෙත වෙනම හඳුනා ගැනීමට මට නොහැකි විය.

1.5.3 ලේඛනගත සාක්ෂි විගණනය සඳහා ලබා නොදීම්

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

සාක්ෂි නොලැබීම්	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) රු.2,114,005 ක් වූ වෙනත් අත්තිකාරම්, පෙර ගෙවීම් සහ ලැබිය යුතු දෑ සම්බන්ධයෙන් ප්‍රමාණවත් සුදුසු සාක්ෂි ඉදිරිපත් කර නොමැත. එබැවින් ඉහත ශේෂයන්හි නිරවද්‍යතාවය සත්‍යාපනය කිරීමට මට නොහැකි විය.	කළමනාකරණයේ අදහස් දැක්වීම් ලබා දී නොමැත.	විගණනයට අදාළ බිඳීම් සහ විස්තර ඉදිරිපත් කළ යුතුය.
(ආ) මූල්‍ය ප්‍රකාශනවල දක්වා ඇති රු.2,120,524 ක් වන WHI ලැබිය යුතු මුදලෙහි නිරවද්‍යතාවය සහතික කිරීම සඳහා මුල් WHI සහතිකය විගණනය සඳහා ලබා දී නොමැත.	කළමනාකරණයේ අදහස් දැක්වීම් ලබා දී නොමැත.	මුල් WHI සහතිකය විගණනයට ඉදිරිපත් කළ යුතුය.
(ඇ) රු.1,170,279 ක් වූ උපචිත වියදම් සහ රු.962,573 ක් වූ විශ්‍රාම ප්‍රතිලාභ බැඳීම් සඳහා සමාගම ප්‍රමාණවත් සාක්ෂි ලබා දී නොමැත. එබැවින්, මූල්‍ය ප්‍රකාශනවල ඉහත ශේෂයන්ගේ නිරවද්‍යතාවය සත්‍යාපනය කිරීමට මට නොහැකි විය.	කළමනාකරණයේ අදහස් දැක්වීම් ලබා දී නොමැත.	විස්තර සැපයීමට පියවර ගත යුතුය.
(ඈ) ආදායම් බදු සඳහා ප්‍රතිපාදන රු.9,126,591 ක්, 2018 වර්ෂයේදී මිලදී ගැනීම් මත ආදාන වැට් බදු රු.18,164,500 ක්, ගෙවිය යුතු	කළමනාකරණයේ අදහස් දැක්වීම් ලබා දී නොමැත.	විස්තර සැපයීමට පියවර ගත යුතුය.

NBT රු.2,995,358 ක්, විකුණුම් මත ප්‍රතිදාන වැට් බදු රු.1,541,658 ක්, විලම්භිත බදු වත්කම් රු.28,999 ක් සඳහා සමාගම ප්‍රමාණවත් සාක්ෂි ලබා දී නොමැත. තවද, විගණනය සඳහා NBT සහ VAT වාර්තා, උපලේඛන සහ ගෙවීම් පත්‍රිකා ඉදිරිපත් කර නොමැත. එබැවින්, මූල්‍ය ප්‍රකාශනවල ඉහත ශේෂයන්ගේ නිරවද්‍යතාවය සත්‍යාපනය කිරීමට මට නොහැකි විය.

1.6 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

1.6.1 ලැබිය යුතු

<u>විගණන නිරීක්ෂණ</u>	<u>කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම</u>	<u>නිර්දේශය</u>
2019 දෙසැම්බර් 31 දිනට රු.105,833,584 ක් වූ ණයගැතියන්ගෙන් සමාගම තහවුරු කිරීම් ඉල්ලා නොමැත.	කළමනාකරණයේ අදහස් දැක්වීම් ලබා දී නොමැත.	තහවුරු කිරීම් ලබා ගැනීමට පියවර ගත යුතුය.

1.6.2 ගෙවිය යුතු

<u>විගණන නිරීක්ෂණ</u>	<u>කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම</u>	<u>නිර්දේශය</u>
(අ) 2019 දෙසැම්බර් 31 දිනට රු.139,720,165 ක් වූ ණයගිණිමයන්ගෙන් සමාගම තහවුරු කිරීම් ඉල්ලා නොමැත.	කළමනාකරණයේ අදහස් දැක්වීම් ලබා දී නොමැත.	තහවුරු කිරීම් ලබා ගැනීමට පියවර ගත යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂය අවසානයේදී උපචිත වියදම් ලෙස මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන 2017 වර්ෂයේ සිට ඉදිරියට ගෙන එන ලද රු.1,060,279 ක් නොපියවා පැවතුනි.	ගෙවිය යුතු ශේෂයන් කිහිපයක් දිගු කාලීනව පැවති අතර එම ශේෂයන් කපා හැරීමට අවශ්‍ය පියවර ගනු ලැබේ.	හිඟ ශේෂයන් පියවීමට පියවර ගත යුතුය.

1.7 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

<u>නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව</u>	<u>අනුකූල නොවීම</u>	<u>කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම</u>	<u>නිර්දේශය</u>
2015 ජුනි 17 දිනැති රාජ්‍ය ව්‍යවසාය චක්‍රලේඛ අංක PED 3/2015	සමාලෝචිත වර්ෂය තුළ විධිමත් අනුමැතියකින් තොරව සමාගම සහභාගීවීමේ දීමනාවක් ලෙස රු.1,662,500 ක් ගෙවා ඇත.	කළමනාකරණයේ අදහස් දැක්වීම් ලබා දී නොමැත.	චක්‍රලේඛයේ විධිවිධාන අනුව සහභාගීවීමේ දීමනාව ගෙවිය යුතුය.

1.8 බදු රෙගුලාසිවලට අනුකූල නොවීම

විගණන නිරීක්ෂණ	කළමනාකාරණාවයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 126 වන වගන්තියට අනුව නිසි පරිදි සම්පූර්ණ කරන ලද බදු වාර්තා සහ කාලසටහන් සමඟ වෙනත් අවශ්‍ය ලියකියවිලි තක්සේරු වර්ෂය අවසානයේ නොවැම්බර් 30 වන දින හෝ ඊට පෙර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. කෙසේ වෙතත්, සංස්ථාගත කළ දින සිට (2011 වර්ෂය සිට 2019 වර්ෂය දක්වා) සමාගම කිසිදු ආදායම් බදු වාර්තාවක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර නොමැත.	කළමනාකරණයේ අදහස් දැක්වීම් ලබා දී නොමැත.	2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ විධිවිධානවලට අනුකූල විය යුතුය.
(ආ) 2009 අංක 09 දරණ ජාතිය ගොඩනැගීමේ බදු පනතේ 08 වන වගන්තියට අනුව (නිසි පරිදි සංශෝධනය කරන ලද), නියමිත දිනට NBT බදු වාර්තා ඉදිරිපත් කළ යුතුය, කෙසේ වෙතත්, සමාගම මාස 02 සිට 09 දක්වා ප්‍රමාදයන් සහිතව NBT බදු වාර්තා ඉදිරිපත් කර ඇත.	කළමනාකරණයේ අදහස් දැක්වීම් ලබා දී නොමැත.	2009 අංක 09 දරණ ජාතිය ගොඩනැගීමේ බදු පනතේ (නිසි පරිදි සංශෝධනය කරන ලද) විධිවිධානවලට අනුකූල විය යුතුය.
(ඇ) 2009 අංක 09 දරණ ජාතිය ගොඩනැගීමේ බදු පනතේ 4 වන වගන්තියට අනුව (නිසි පරිදි සංශෝධනය කරන ලද), සෑම මසකම අවසානයේදී NBT ගෙවිය යුත්තේ ඊළඟ මාසයේ 20 වන දිනට හෝ ඊට පෙරය. සමාගම කාර්තුමය පදනම මත මාස 03 සිට 09 දක්වා ප්‍රමාදයන් සහිතව NBT ගෙවීම් කර ඇත.	කළමනාකරණයේ අදහස් දැක්වීම් ලබා දී නොමැත.	2009 අංක 09 දරණ ජාතිය ගොඩනැගීමේ බදු පනතේ (නිසි පරිදි සංශෝධනය කරන ලද) විධිවිධානවලට අනුකූල විය යුතුය.
(ඈ) 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 21 වන වගන්තිය අනුව (නිසි පරිදි සංශෝධනය කරන ලද), එකතු කළ අගය මත බදු වාර්තා නියමිත දිනට ඉදිරිපත් කළ යුතුය. කෙසේ වෙතත්, සමාගම මාස 03 සිට 08 දක්වා ප්‍රමාදයන් සහිතව වැට බදු වාර්තා ඉදිරිපත් කර ඇත.	කළමනාකරණයේ අදහස් දැක්වීම් ලබා දී නොමැත.	2002 අංක 14 දරණ අගය එකතු කළ බදු පනතේ (නිසි පරිදි සංශෝධනය කරන ලද) විධිවිධානවලට අනුකූල විය යුතුය.
(ඉ) 1982 අංක 43 දරණ මුද්දර ගාස්තු පනතේ 7 වන වගන්තියට අනුව (සංශෝධිත පරිදි), කාර්තුව අවසන් වීමෙන් පසු ඊළඟ මාසයේ පහළොස්වන දිනට හෝ ඊට පෙර මුද්දර ගාස්තු ප්‍රකාශය ඉදිරිපත් කළ යුතු වුවද, (i)	කළමනාකරණයේ අදහස් දැක්වීම් ලබා දී නොමැත.	1982 අංක 43 මුද්දර ගාස්තු පනතේ (සංශෝධිත පරිදි) විධිවිධානවලට අනුකූල විය යුතුය.

මුද්දර ගාස්තු ප්‍රකාශය දින 42 සිට 72 දක්වා ප්‍රමාදයකින් ඉදිරිපත් කර ඇත.

(ii) සමාගම විසින් මුද්දර ගාස්තු ගෙවීම ඊළඟ මාසයේ දින 15 ක් හෝ ඊට පෙර ගෙවා නොතිබුණි.

(ඊ) 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 86 සහ 87 වගන්තිවලට අනුව, මාසික PAYE ගෙවීම් ඊළඟ මාසයේ 15 වන දිනට හෝ ඊට පෙර කළ යුතුය. කෙසේ වෙතත්, සමාගම නියමිත දිනට PAYE ගෙවීම් කර නැත. කළමනාකරණයේ අදහස් 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 86 සහ 87 වගන්තිවලට අනුව, දැක්වීම් ලබා දී නොමැත. ආදායම් පනතේ විධිවිධානවලට අනුකූල විය යුතුය

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵලය

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සමාගමේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.59,427,166 ක බදු පෙර ශුද්ධ ලාභයක් වූ අතර ඊට ප්‍රතිරූපිත පසුගිය වර්ෂයේ බදු පෙර ශුද්ධ අලාභය රු.72,118,154 ක් වූයෙන් සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.131,545,320 ක වැඩි වීමක් පෙන්නුම් කෙරිණි. මීටර් ආවරණ විකුණුම් ආදායම වැඩි වීම මෙම වැඩි වීමට ප්‍රධාන හේතුව විය.

2.2 ප්‍රධාන ආදායම් සහ වියදම් අයිතම පිළිබඳ ප්‍රවණතා විශ්ලේෂණය

සමාලෝචිත වර්ෂයේ ප්‍රධාන ආදායම් සහ වියදම් අයිතමයන් පෙර වර්ෂයට සාපේක්ෂව ප්‍රතිශතයක් ලෙස වැඩි වීම හෝ අඩු වීම පහත පරිදි වේ.

ආදායම/වියදම	2019	2018	ඉහලයාම/පහලයාම	ප්‍රතිශතය %
ආදායම	521,835,317	155,281,100	366,554,217	236
විකුණුම් පිරිවැය	282,892,769	86,368,977	196,523,792	228
සෘජු ව්‍යාපෘති වියදම් සහ පරිපාලන වියදම්	107,889,046	75,806,863	32,082,183	42
මූල්‍ය වියදම්	78,170,371	69,941,307	8,229,064	12

පෙර වර්ෂය සමඟ සැසඳීමේදී පිළිවෙලින් මීටර් ආවරණ විකුණුම් සහ අමුද්‍රව්‍ය පිරිවැය වැඩි වීම නිසා සමාලෝචිත වර්ෂයේ ආදායම රු.366,554,217 කින් ඉහල ගොස් තිබූ අතර විකුණුම් පිරිවැය රු.196,523,792 කින් ඉහල ගොස් තිබුණි. තවද, කාර්ය මණ්ඩල වියදම් වැඩි වීම නිසා සෘජු ව්‍යාපෘති වියදම් සහ පරිපාලන වියදම් රු.32,082,183 කින් ඉහල ගොස් තිබුණි.

සමාලෝචිත වර්ෂය තුළ 13 වතාවක් සමාගම විසින් කාලීන ණය මුදල් රු.155,690,474 ක් ලබා ගෙන තිබුණි. එබැවින්, පෙර වර්ෂය සමඟ සැසඳීමේදී ණය සඳහා පොළීය වැඩිවීම හේතුවෙන් මූල්‍ය වියදම් රු.8,229,064 කින් ඉහල ගොස් තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරන අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණ	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාගම මීටර ආවරණ නිෂ්පාදනය කර ලංකා විදුලිබල මණ්ඩලයට සහ ලංකා විදුලි (පුද්ගලික) සමාගමට සැපයීමට කටයුතු කර ඇත. කෙසේ වෙතත්, මීටර ආවරණ නිෂ්පාදනය හා විකිණීම සම්බන්ධ කිසිදු ගිවිසුමක් හෝ අවබෝධතා ගිවිසුමක් විගණනය සඳහා ඉදිරිපත් කර නොතිබුණි.	CEB විසින් සෘජුවම මීටර ආවරණ මිලදී ගැනීම CEB මණ්ඩලයේ තීරණයකින් සිදු කෙරේ. සිදු කරනුයේ සෑම ශාඛාවකම වසර ආරම්භයේදී ඔවුන්ගේ අවශ්‍යතාවයන් යටතේ අතර මණ්ඩලයේ තීරණයට අනුව ඔවුන්ගේ අවශ්‍යතා එකතු කර සාමාන්‍යයෙන් මාස 3 කට අඩු කාලයකින් ගෙවීම් පියවීමයි.	මීටර ආවරණ නිෂ්පාදනය හා විකිණීම සම්බන්ධයෙන් සමාගම සහ CEB / LECO අතර ගිවිසුමක් අත්සන් කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂය සඳහා වත්කම්වල භෞතික සත්‍යාපනය සමාගම විසින් සිදු කර නොමැත.	කළමනාකරණයේ අදහස් දැක්වීම් ලබා දී නොමැත.	වත්කම් භෞතිකව සත්‍යාපනය කළ යුතුය.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණ	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාගමේ ප්‍රධාන ක්‍රියාකාරකම් වනුයේ සම්ප්‍රේෂණ මාර්ග සහ ජාලක ස්ථාන ඉදිකිරීම, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ඉදිකිරීම, නඩත්තු කිරීම සහ ක්‍රියාත්මක කිරීම සහ විදුලි බල උත්පාදනය සඳහා අවශ්‍ය කටයුතු, පුනර්ජනනීය බලශක්තිය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම්වල යෙදීම ය. කෙසේ වෙතත්, සමාගම පුනර්ජනනීය බලශක්ති වර්ධනය කිරීම සඳහා කිසිදු කටයුත්තක නිරත නොවීය.	වෙනම සමාගම් නම් හරහා මෙම කාර්යය ප්‍රායෝගිකව සාක්ෂාත් කර ගෙන ඇත. SLE එච්ආර් (පුද්ගලික) සමාගම, කුම්බල්ගමුව මිනි හයිඩ්‍රෝ (පුද්ගලික) සමාගම, දැදුරුඔය මිනි හයිඩ්‍රෝ (පුද්ගලික) සමාගම, 100% ක් ප්‍රධාන සමාගම වන SLE සතුය.	සමාගමේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට පියවර ගත යුතුය.

3.3 නිෂ්කාර්ය හෝ උන උපයෝජිත දේපල, පිරිසත සහ උපකරණ

විගණන නිරීක්ෂණ	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
හමන අළු සහ යබොර භාවිතයෙන් සිමෙන්ති ආශ්‍රිත නිෂ්පාදන නිෂ්පාදනය හා විකිණීම සඳහා කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට සමූහය තම ව්‍යාපාර සහකරුවන ඇම්ට්‍රාඩ් හෝල්ඩිංග්ස් (පුද්ගලික) සමාගම සමඟ රු.7,364,447 ක මුදලක් 2014 දෙසැම්බර් 31 දින ආයෝජනය තිබුණි. කෙසේ වෙතත්, බද්ධ ව්‍යාපාර ගිවිසුම අවසන් කර තිබූ අතර ව්‍යාපෘති වත්කම නිෂ්කාර්යව පවති.	2016 ඔක්තෝබර් 31 දින පැවති රැස්වීමේදී SLE අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණය මත පදනම්ව, නොරොචෝලෙ හි අළු ගඩොල් ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ගොඩනැගිලි කිහිපයක් ඉදිකිරීමේ මෙම ආයෝජනය 2014 දී නතර කරන ලදී. CEB සඳහා මෙම ගොඩනැගිලි භාර දීමට ඉල්ලීම් ලිපියකින් CEB වෙත දැනුම් දෙන ලදී.	වත්කම භාර දීමට පියවර ගත යුතුය.

3.4 මානව සම්පත් කළමනාකරණය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

විගණන නිරීක්ෂණ	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
බඳවා ගැනීමේ පටිපාටිය (එස්ඔආර්) විධිමත් ලෙස අනුමත නොකර කාර්ය මණ්ඩල බඳවා ගැනීම් සිදු කර ඇත.	කළමනාකරණයේ අදහස් දැක්වීම් ලබා දී නොමැත.	බඳවා ගැනීමේ පටිපාටියක් (එස්ඔආර්) පිළියෙල කර ගත යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

විගණන නිරීක්ෂණ	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2003 ජූනි 02 දිනැති රාජ්‍ය ව්‍යවසාය චක්‍රලේඛ අංක පීඊඩී/12 අනුකූලව මූල්‍ය වර්ෂය අවසන් වීමෙන් පසු දින 60 ක් ඇතුළත අනුමත මූල්‍ය ප්‍රකාශන හා කෙටුම්පත් කාර්ය සාධන වාර්තාව විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු අතර තවදුරටත් එය 2007 ඔක්තෝබර් 02 දිනැති රාජ්‍ය ව්‍යවසාය චක්‍රලේඛ අංක පීඊඩී/45 සමඟ අනුකූල විය යුතු වුවත්, 2019 වර්ෂය සඳහා සමූහයේ මූල්‍ය ප්‍රකාශන 2020 ජූලි 13 දින විගණකාධිපති වෙත ඉදිරිපත් කර ඇත.	2020 පෙබරවාරි 06 වන දින පැවති පළමු අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම සඳහා ශ්‍රී ලංකා එන්ටර්ප්‍රයිස් (පුද්ගලික) සමාගමේ කෙටුම්පත් මූල්‍ය ප්‍රකාශන නිසි පරිදි සකස් කොට ඉදිරිපත් කරන ලදී. 2019 වර්ෂය සඳහා සකස් කරන ලද කෙටුම්පත් මූල්‍ය ප්‍රකාශන සමාලෝචනය සඳහා විගණන කමිටුවක් පත් කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළ අතර හදිසියේම COVID වසංගතය ඇති වූ අතර එය කෙටුම්පත් මූල්‍ය ප්‍රකාශන සමාලෝචනය කිරීම සැලකිය යුතු ප්‍රමාදයකට හේතු විය.	චක්‍රලේඛයේ විධිවිධාන පිළිපැදිය යුතුය.
(ආ) 2016 වර්ෂයේ සිට වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සහාගත කර නොතිබුණි.	කළමනාකරණයේ අදහස් දැක්වීම් ලබා දී නොමැත.	චක්‍රලේඛයේ විධිවිධාන පිළිපැදිය යුතුය.

4.2 සංයුක්ත සැලැස්ම

විගණන නිරීක්ෂණ	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2003 ජූනි 02 දිනැති රාජ්‍ය ව්‍යවසාය චක්‍රලේඛ අංක පීඊඩී/12 අනුව සමාගම විසින් සංයුක්ත සැලැස්මක් සකස් කර නොතිබුණි.	කළමනාකරණයේ අදහස් දැක්වීම් ලබා දී නොමැත.	චක්‍රලේඛයේ විධිවිධාන පිළිපැදිය යුතුය.

4.3 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම

විගණන නිරීක්ෂණ	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2003 ජුනි 02 දිනැති රාජ්‍ය ව්‍යවසාය චක්‍රලේඛ අංක පීඊඩී/12 අනුව සමාගම විසින් වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර නොතිබුණි.	කළමනාකරණයේ අදහස් දැක්වීම් ලබා දී නොමැත.	චක්‍රලේඛයේ විධිවිධාන පිළිපැදිය යුතුය.

4.4 අභ්‍යන්තර විගණනය

විගණන නිරීක්ෂණ	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
අභ්‍යන්තර විගණන අංශයක් පිහිටුවා නොතිබුණු අතර විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ හා ලංකා විදුලිබල මණ්ඩලයේ අභ්‍යන්තර විගණන අංශ විසින් ද 2019 දී කිසිදු විගණනයක් සිදුකර නොතිබුණි.	කළමනාකරණයේ අදහස් දැක්වීම් ලබා දී නොමැත.	අභ්‍යන්තර විගණනය අභ්‍යන්තර පාලන යාන්ත්‍රණයක් ලෙස සිදුකළ යුතුය.

4.5 අයවැය පාලනය

විගණන නිරීක්ෂණ	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
සමූහය සඳහා 2019 වර්ෂය සඳහා අනුමත අයවැයක් නොතිබුණි. එබැවින්, තරාස කාර්ය සාධනය සහ අසාමාන්‍ය විචල්‍යයන් සමාලෝචනය කළ නොහැකි විය.	කළමනාකරණයේ අදහස් දැක්වීම් ලබා දී නොමැත.	2003 ජුනි 02 දිනැති රාජ්‍ය ව්‍යවසාය චක්‍රලේඛ අංක පීඊඩී/12 අනුව අයවැය සකස් කර අනුමැතිය ලබා ගත යුතුය.

4.6 තිරසාර සංවර්ධන අරමුණු

විගණන නිරීක්ෂණ	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු පිළිබඳ (එස්ඩීපී) “2030 න්‍යාය පත්‍රයට” අනුකූලව, සිය විෂය පථය යටතේ අරමුණු හා කාර්යයන් ක්‍රියාත්මක කිරීමට සියලු රාජ්‍ය ආයතන දායක විය යුතුය. නමුත් සමාගම තිරසාර සංවර්ධන අරමුණු (එස්ඩීපී) පිළිබඳව දැන නොසිටි අතර ලඟා කර ගත යුතු ඉලක්ක, එම අරමුණු සාක්ෂාත් කරගැනීමේ පරතරයන් සහ ප්‍රගතිය මැනීම සඳහා සුදුසු දර්ශක හඳුනාගෙන නොතිබුණි.	කළමනාකරණයේ අදහස් දැක්වීම් ලබා දී නොමැත.	සමාගම එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු පිළිබඳ “2030 න්‍යාය පත්‍රයට” අනුකූල විය යුතුය.